



කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී පාලී මණ්ඩපය

යෝග්‍යතා පරීක්ෂණය - 2021

අයදුම්පත පිරවීම සඳහා මාර්ගෝපදේශ

විශ්වවිද්‍යාල ප්‍රවේශය - කලා / එස්පී පාඨමාලාව, අධ්‍යයන වර්ෂය - 2020/2021

ප්‍රසංග කලා / ජනමාධ්‍ය පිළිබඳ (ගෞරව) උපාධි පාඨමාලාව (සිංහල මාධ්‍යය)

මාර්ගගත අයදුම් පත්‍රය පිරවීමට පෙර පහත සඳහන් උපදෙස් හොඳින් කියවන්න

1. අයදුම්පත පිරවීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම ඩෙස්ක්ටොප් (desktop) හෝ ලැප්ටොප් (laptop) පරිගණකයක් භාවිතා කරන්න.
2. මෙම අයදුම්පත සම්පූර්ණ කිරීමේදී එක් අපේක්ෂකයෙකුට හිමි වන්නේ එක් අවස්ථාවක් පමණක් වන බැවින් විෂයයන් කීපයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වන්නේ නම් අයදුම් කිරීමට අවශ්‍ය සියලුම විෂයයන් එම අවස්ථාවේ ම අයදුම්පතට ඇතුළත් කළ යුතුය. අයදුම්පත ඉදිරිපත් (submit) කිරීමෙන් පසු වෙනස්කම් සිදු කළ නොහැකි බැවින් සහ නැවත අයදුම්පතක් ඉදිරිපත් කළ නොහැකි බැවින් කරුණාකර සියලු විස්තර හොඳින් කියවා ඉදිරිපත් කිරීමට පෙර නිරවද්‍යතාවය පරීක්ෂා කර බලන්න.
3. එක් විෂයයක් සඳහා යෝග්‍යතා පරීක්ෂණ ගාස්තුව වන රු.1000/- ක මුදල දිවයිනේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් භාරණ ලංකා බැංකුවේ අංක 719939 දරණ ගිණුමට බැර කරන ලද මුදල් තැන්පත් පතෙහි (deposit slip) හෝ මාර්ගගත මුදල් ගෙවීම් කරන ලද (online payment receipt) පිටපතෙහි ස්කෑන් (scan) පිටපත මේ සමඟ එවිය යුතුය. [ඔබ විෂයයන් දෙකක් සඳහා පෙනී සිටීමට කැමති නම්, ගාස්තුව රු.2000/- (රු.1000/- x 2) කි] යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වන අවස්ථාවේ දී ඉදිරිපත් කිරීම සඳහා කරුණාකර මුදල් තැන්පත් පත/ මාර්ගගත මුදල් ගෙවීම් කරන ලද පිටපත ඔබ ළඟ තබා ගන්න.
4. ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි දෙපසෙහිම පැහැදිලි ඡායාරූප සහ මෑතකදී ලබාගත් පැහැදිලි උඩුකය ඡායාරූපයක් අයදුම්පත සමඟ උඩුගත (upload) කළ යුතුය.
5. අයදුම්පත පිරවීම ආරම්භ කිරීමට පෙර අපේක්ෂකයා උඩුගත කළ යුතු ලිපි ලේඛනයන් සුදානම් කර ගත යුතුය. (උදා: බැංකු ගෙවීම් කුවිතාන්සිය, අ.පො.ස. (සාමාන්‍ය පෙළ), අ.පො.ස. (උසස් පෙළ) සහතික, හැඳුනුම්පතෙහි ඡායාරූප සහ ඔබගේ උඩුකය ඡායාරූපය). පිළිගත් ගොනු ආකෘති jpg සහ pdf වේ.
6. අ.පො.ස. (සාමාන්‍ය පෙළ / අ.පො.ස. (උසස් පෙළ) එක් සහතිකය බැගින් පමණක් උඩුගත කළ හැකිය (විභාග දෙපාර්තමේන්තුවෙන් මාර්ගගත මාදිලියෙන් (online results sheets) ලබාගත් සහතික පත්‍ර ද පිළිගනු ලැබේ).
7. උඩුගත කළ යුතු ලිපි ගොනු පහත සඳහන් පරිදි නම් කළ යුතුය. සෑම ගොනුවක්ම අපේක්ෂකයාගේ ජාතික හැඳුනුම්පත් අංකයෙන් ආරම්භ කළ යුතුය. [උදා අ.පො.ස. (උසස් පෙළ/සාමාන්‍ය පෙළ) සහතික නම් 272222386V_AL, 272222386V_OL, සහ අනෙකුත් ගොනු 272222386V_ID, 272222386V_Photo, 272222386V_slip යන ලෙස)
8. යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වෙන දිනය සහ ක්‍රමවේදය පසුව දැනුම්දෙනු ලබන අතර විභාග ප්‍රවේශ පත්‍රය ඔබගේ විද්‍යුත් ලිපිනයට එවනු ලැබේ. එහි මුද්‍රිත පිටපතක් විභාග මධ්‍යස්ථානයේදී ඉදිරිපත් කිරීමට ඔබ ලග තබා ගත යුතුය.
9. අයදුම්පත පිරවීම් සම්බන්ධයෙන් හෝ යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් යම්කිසි ගැටළුවක් පවතීනම් **aptitude@spc.cmb.ac.lk** යන විද්‍යුත් ලිපිනය මගින් ඉදිරිපත් කරන්න.